

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ගුරු වැන්දඹු අනන්දරු විශ්‍රාම වැටුප් අරමුදලේ 2025 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ, සහ 1953 අංක 44 දරන පාඨශාලීය ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් ආඥා පනතේ 5 හා 9 වගන්ති ප්‍රකාර පනවන ලද රෙගුලාසිවල 6(1) වගන්තිය ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2025 දෙසැම්බර් 31 දිනට අරමුදලේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදුකරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාශ්‍රවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අරමුදල අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය අරමුදල ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අරමුදලේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

අරමුදලේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, පාලනය කරන පාර්ශ්වයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, අරමුදලේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුවෙන් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සහ ඊට අදාළ විගණන සාක්ෂි ලබා ගැනීමට අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් ඉක්මවා යාම වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අරමුදලේ අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අරමුදලේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා අරමුදලේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. මාගේ නිගමනය පදනම් වී ඇත්තේ මාගේ විගණන වාර්තාවේ දිනය දක්වා ලබා ගත් විගණන සාක්ෂි මතය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අරමුදලේ අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ අරමුදලේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ අරමුදලේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, අරමුදල ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව, සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති රීති වලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) කොළඹ අධ්‍යාපන කලාපයට අදාළ 2025 වර්ෂයේ මැයි හා ජුනි මාසවල දායක මුදල් එකතුව වූ රු.9,967,730ක් සහ රජයේ අනුමත පෞද්ගලික පාසලකින් ජූලි මාසයට අදාළ රු.281,320ක දායක මුදල සමාලෝචිත වර්ෂයට අදාළ ආදායම් ලෙස හඳුනාගෙන නොතිබුණු බැවින්, වර්ෂයට අදාළ දායක මුදල රු.10,249,050කින් අඩුවෙන් දක්වා තිබුණි.	මුදල ලැබී ඇති අතර 2025 වර්ෂයට අදාළව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ 20.04.02.00 හා 20.04.01.00 යටතේ ගිණුම් ගත කර ඇත. මෙම අරමුදලට එකතුවන මුදල් අවසානයේ ඒකාබද්ධ අරමුදලට බැර කරන බව.	උපවිත පදනමට අනුකූලව, සමාලෝචිත වර්ෂයට අදාළ සියලු දායක මුදල් ආදායම් ලෙස හඳුනාගෙන මූල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) 2025 ජනවාරි 01 දිනට ලැබිය යුතු දායක මුදල් ශේෂය තුළ කොළඹ අධ්‍යාපන කලාපයට අයත් පාසලකින් ලැබිය යුතු රු.11,125 ක දායක මුදල ඇතුළත් කර නොතිබූ අතර, කළුතර කලාප අධ්‍යාපන කාර්යාලයට අදාළ 2024 දෙසැම්බර් මාසයේ ලැබිය යුතු රු.122,104 ක දායක මුදල දෙවරක් ගිණුම්ගත කර තිබුණි. ඒ හේතුවෙන් 2025 ජනවාරි 01 දිනට ලැබිය යුතු දායක මුදල් ශේෂය රු.110,979 කින් වැඩියෙන් දක්වා තිබුණි.	2024 වර්ෂයේ දෙසැම්බර් මස ලැබීම් රු.11,124.96 ක දායක මුදල 2024.12.26 දිනැති 087765 චෙක්පතින් ලැබී ඇත. 2024 වර්ෂයේ ලැබීම් ලෙස දක්වා ඇති බැවින් ලැබිය යුතු දායක මුදල් ශේෂයට ඇතුළත්කර නොමැති බව.	ලැබිය යුතු දායක මුදල් ශේෂ නිවැරදිව හඳුනාගෙන, ගිණුම් ශේෂ වාර්ෂිකව සැසඳීම මගින් ඒවායේ නිරවද්‍යතාව තහවුරු කළ යුතුය.

- (ඇ) 2022 දෙසැම්බර් මාසය සඳහා මහනුවර කලාපයේ පාසලකින් ලැබිය යුතු දායක මුදල වන රු.229,689ක මුදල සමාලෝචිත වර්ෂයේදී ද ලැබී නොතිබුණු බැවින් 2025 දෙසැම්බර් 31 දින ලැබිය යුතු ශේෂය තුළ ඇතුළත් විය යුතු වුවද, එම ශේෂයට ඇතුළත් කර නොතිබුණි.
- (ඈ) කොළඹ අධ්‍යාපන කලාපයට අයත් පාසලකින් 2024 අගෝස්තු මාසයට අදාළ රු.219,860 ක දායක මුදල 2025 ජනවාරි 01 දිනට ලැබිය යුතු දායක මුදල් ලෙස හඳුනාගෙන නොතිබුණු අතර, එම මුදල 2025 අප්‍රේල් මාසයේදී ලැබීමෙන් අනතුරුව 2025 වර්ෂයේ දායක මුදල් ලැබීම් ලෙස හඳුනාගෙන තිබුණි. ඒ හේතුවෙන් 2024 වර්ෂයට අදාළ ආදායම 2025 වර්ෂයේ ආදායම ලෙස හඳුනාගෙන තිබූ අතර, 2025 වර්ෂයේ දායක මුදල් ආදායම රු.219,860 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඉ) මහනුවර අධ්‍යාපන කලාපයට අයත් පාසලකින් 2025 අගෝස්තු මාසයට අදාළ දායක මුදල ලෙස රු.235,686 ක් 2025 සැප්තැම්බර් මාසයේදී ලැබී තිබියදී, එම මාසයට අදාළ රු.236,838 ක් ලැබිය යුතු දායක මුදල් ලෙසද ගිණුම්ගත කර තිබුණි. ඒ හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ දායක මුදල් ආදායම රු.236,838 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඊ) කොළඹ අධ්‍යාපන කලාපයට අයත් පාසලකින් 2025 ජුනි මාසයට අදාළව ලැබී තිබූ රු.97,353 ක විශ්‍රාම දායක මුදල, ගුරු වැන්දඹු අනන්දරු විශ්‍රාම වැටුප් අරමුදලේ දායක මුදලක් ලෙස වැරදි ලෙස හඳුනාගෙන ගිණුම්ගත කර තිබුණි. ඒ හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ දායක මුදල් ආදායම රු.97,353 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (උ) වර්ෂයට අදාළ දායක මුදල් ගණනය කිරීමේදී වැරදි නිවැරදි කිරීම් ලෙස රු.2,051,711 ක් දායක මුදල් ලැබීමට අඩු කර තිබුණද, විගණනයේදී තහවුරු වූ නිවැරදි කිරීම්වල වටිනාකම රු.1,914,168 ක් පමණක් විය. ඒ අනුව, රු.137,543 ක අතිරේක ගැලපීමක් සිදුකර තිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ දායක මුදල් ආදායම එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.
- එම දායක මුදල් ගෙන්වාගැනීම පිණිස ලිපිමෙන්ම සිහි කැඳවීම් ද යවා ඇති බව.
- 2024 අගෝස්තු මාසයට අදාළ දායක මුදල වන රු.219,860.40 ට අදාළ චෙක්පත ලැබී, දෝෂ සහගත බැවින් ආපසු හරවා යවා ඇති බැවින් 2025.01.01 දිනට ලැබිය යුතු දායක මුදල් යන්නට ගැලපීම් කර නොමැති බව.
- 2025 අගෝස්තු මස දායක මුදල් ලැබී නොමැති බව හා එබැවින් ලැබිය යුතු දායක මුදල් යන්නට ගලපා ඇති බව.
- දායක මුදල් ලැබීම් හා ලැබිය යුතු දායක මුදල් නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුය.
- දායක මුදල් ලැබීම් නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කර, වැරදි ගිණුම්ගත කිරීම් කඩිනමින් නිවැරදි කළ යුතුය.
- ගිණුම්කරණ අංක 04 යටතේ වර්ෂයට අදාළ සියළු වැරදි නිවැරදි කිරීම් වල එකතුව පෙන්වුම් කරන බව.
- වැරදි නිවැරදි කිරීම් ප්‍රමාණවත් තහවුරු කිරීම් මත පමණක් ගිණුම්ගත කළ යුතුය.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1953 අංක 44 දරන පාඨශාලීය ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් පනත			
(i) නියෝග අංක 04	ගුරු වැන්දඹු දායක මුදල් වලින් අරමුදලක් ගොඩනඟා එම අරමුදලින් ගුරු වැන්දඹු හා අනන්දරු විශ්‍රාම වැටුප් ගෙවීම් කළ යුතු වුවද, දායක මුදල් රැස් කිරීම හා ගෙවීම් කිරීම සඳහා අරමුදල වෙනුවෙන් වෙනම බැංකු ගිණුමක් පවත්වා නොගෙන විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්ගේ බැංකු ගිණුමට දායක මුදල් රැස්කර තිබුණු අතර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු වැය ශීර්ෂය යටතේ ගෙවීම් කර තිබුණි.	පිරිවෙන් හා පෞද්ගලික පාසල් වල සේවය කරනු ලබන ගුරුවරුන් සඳහා වැන්දඹු අනන්දරු විශ්‍රාම වැටුප් ගෙවීම වාර්ෂික විසර්ජන පනත මගින් වෙන් වන ඒකාබද්ධ අරමුදලේ 253 දරන විසර්ජන ශීර්ෂයෙන් සිදුවන බැවින් ගුරු වැන්දඹු අනන්දරු විශ්‍රාම වැටුප් අරමුදල පිහිටුවීමේ අරමුණු ඉටු වන බව.	පනතේ විධිවිධානවලට අනුකූලව අරමුදල විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගත යුතුය.
(ii) නියෝග අංක 9(අ)	එක් එක් දායක මුදල් ගෙවීමට සුදුසුකම් ලැබූ හා දායක මුදල් ගෙවන සාමාජිකයන් පිළිබඳ තොරතුරු ඇතුළත් ලේඛනයක් පවත්වා නොතිබුණි.	පළාත් වලින් බැර කරනු ලබන වටිනාකම් පමණක් බැර නිවේදන මගින් අප වෙත එවනු ලබන අතර, එම දායක මුදල් අයවීම පිළිබඳ විස්තර එවීමක් සිදු නොකරනු ලබයි. එහෙත් ගුරු වැන්දඹු අනන්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ ලියාපදිංචි වූ පිරිවෙන් හා රජයේ ආධාර ලබන පෞද්ගලික පාසල් වල සේවය කරනු ලබන ගුරුවරුන් වෙනුවෙන් පාසලේ නමින් වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ තොරතුරු ඇතුළත් වැන්දඹු අනන්දරු විශ්‍රාම වැටුප් ලිපිගොනුවක් පවත්වාගෙන යන බව.	දායක මුදල් ගෙවීමට සුදුසුකම් ලැබූ සහ දායක මුදල් ගෙවන සියලු සාමාජිකයන්ගේ විස්තර ඇතුළත් යාවත්කාලීන හා විධිමත් ලේඛනයක් පවත්වාගත යුතුය.
(ආ) අංක 2024(3) හා 2024 ජනවාරි 10 දිනැති රාජ්‍ය පරිපාලන	කොළඹ අධ්‍යාපන කලාපයට අයත් පාසල් විසින් අරමුදල වෙත දායක මුදල් විස්තර එවීමේදී පාසල්	මෙම ගුරුවරුන්ට විශ්‍රාම වැටුප් ගෙවීමේ දී හිඟ වැන්දඹු අනන්දරු දායක මුදල් ගණනය කර එම හිඟ මුදල් අයකර	චක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව නියමිත සියයට 8 ක දායක මුදල

වක්‍රලේඛයේ 3 වගන්තිය	මට්ටමින් එකතු කළ මුළු දායක මුදල සඳහා පමණක් තහවුරුවක් එවන බැවින්. එක් එක් ගුරුවරයාගේ වැටුපෙන් නියමිත සියයට 8 ක දායක මුදල අයකර අරමුදලට බැර කර ඇති බව විගණනයේදී තහවුරු කිරීමට නොහැකි විය.	ගැනීමෙන් පසුව පමණක් අයකර ඇති බව ගෙවීම් සිදු කරන බව. තහවුරු කළ හැකි පරිදි විධිමත් වාර්තා සහ පාලන ක්‍රමවේදයක් පවත්වාගෙන යා යුතුය.
----------------------	--	---

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 717,372,356ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 550,673,061ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.166,699,325ක වැඩිවීමක් නිරීක්ෂණය විය. සමාලෝචිත වර්ෂයේදී දායක මුදල් ලැබීම් රු.182,526,143කින් වැඩිවීම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සාමාජිකයන්ගේ නම, පාසල සහ අනෙකුත් මූලික තොරතුරු ඇතුළත් විධිමත් දත්ත පද්ධතියක් පවත්වා නොතිබීම හේතුවෙන්, අරමුදලට ලැබිය යුතු හා ලැබී ඇති දායක මුදල්, හිඟ දායක මුදල් සහ අරමුදලේ සාමාජික සංඛ්‍යාව, සමාලෝචිත වර්ෂයේ නව සාමාජිකත්වය ලබාගත් සංඛ්‍යාව හා අරමුදලේ සාමාජිකත්වයෙන් ඉවත් වූ සංඛ්‍යාව පිළිබඳ නිවැරදි තොරතුරු හඳුනාගෙන අධීක්ෂණය කිරීමට නොහැකි වී තිබුණි.	මූලික තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් නිර්මාණය කර වැඩි දියුණු කිරීමේ කාර්යය සඳහා පිරිවෙන් හා උපකෘත පාසල්හි සහයෝගයද අත්‍යවශ්‍ය වේ. නමුත් මෙම ගුරුවරුන්ට විශ්‍රාම වැටුප් ගෙවීමේ දී හිඟ වැන්දඹු අනන්දරු දායක මුදල් ගණනය කර එම හිඟ මුදල් අයකර ගැනීමෙන් පසුව පමණක් ගෙවීම් සිදු කරන බව.	අරමුදලේ සාමාජිකයන් පිළිබඳ යාවත්කාලීන හා සම්පූර්ණ දත්ත පද්ධතියක් පවත්වාගෙන යා යුතුය.